

Embassy of Sri Lanka, Stockholm
Registration of Birth after Three Months of Birth
Checklist

Name of the Child :

Name of Applicant: Name of the Applicant Parent

Contact No: In the country of residence Email Address:

Residential Address: In the country of residence

Document	Check list by Applicant	Check list by officer	Remarks
Duly filled Declaration of Birth After 3 Months of Childbirth Under Section 24 (<u>Form B6</u>) (Please fill in English)			
Original Overseas Birth Certificate/ Population Registry Extract of the Child (Issued by the relevant authorities in the country of birth, in English)			
Original Birth Certificates of the parents OR attested copies by the Honorary Consul of Sri Lanka OR by a Notary Public in the country of residence			
Original Marriage Certificate of the parents OR attested copies by the Honorary Consul of Sri Lanka OR by a Notary Public in the country of residence			
Passports of both parents at the time of birth of the child			
Current valid passports of both parents			
Resident Permit of both parents at the time of birth of the child			
Current valid Resident Permit of both parents			

- Application Submitted to Office on:
- To ensure the smooth processing of the application, we kindly request you to fulfill deficiencies in the application within 30 days from the date of submission. Failure to do so may lead to the rejection of the application.

Receipt No: Date:.....

1. උපන් දිනය හා ස්ථානය ¹ பிறந்த திகதியும் இடமும் ¹ Date and place of birth ¹		Please state your child's date of birth, place and country
2. නම பெயர் Name		Given name
3. ස්ත්‍රී පුරුෂභවය பால Sex		
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name උපන් දින பிறந்த திகதி date of birth උපන් ස්ථානය பிறந்த இடம் place of birth ජාතිය ¹ சாதி ² race ²	According to the birth certificate of the father
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම (විවාහයට පෙර) முழுப் பெயர் full name උපන් දින பிறந்த திகதி date of birth උපන් ස්ථානය பிறந்த இடம் place of birth ජාතිය ¹ சாதி ² race ² සිංග්ගි ස්ථානය ³ வதிவிடம் ³ residence ³ වසන வாழ dwelling	According to the birth certificate of the mother Overseas Address At child's birth
6. පියා සහ මව විවාහයේ දී උපන් සිටින විට විවාහයේ සිටින බවට සහතික කළාද? பெற்றோர் விவாகரத்து செய்தவர்களா? அப்படியாயின் விவாகரத்து செய்த இடமும் திகதியும் Were parents married? If so, when and where		
7. පියාගේ පුත්‍රයාගේ උපන් ස්ථානය பாட்டன் இவர்களுக்கிடம் பிறந்தவரான If grandfather born in Sri Lanka ⁴	සම්පූර්ණ නම முழுப் பெயர் his full name ඔහු උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth ඔහු උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	
8. පියා පුත්‍රයාගේ පුත්‍රයාගේ උපන් ස්ථානය தகப்பன் இவர்களுக்கிடம் பிறந்தவரான If the father was not born in Sri Lanka and if great grandfather was born in Sri Lanka the great grandfather's ⁴	සම්පූර්ණ නම முழுப் பெயர் full name උපන් වර්ෂය பிறந்த வருடம் year of birth උපන් ස්ථානය பிறந்த இடம் place of birth	
9. ප්‍රකාශකයාගේ සම්පූර්ණ නම, ස්ථානය, වෘත්තිය හා සිංග්ගි ස්ථානය සහ ආර්ථික ස්ථානයේ සිටින බවට සහතික කළාද? සහතික කළා නම්, ප්‍රකාශකයාගේ සම්පූර්ණ නම, ස්ථානය, වෘත්තිය හා සිංග්ගි ස්ථානය සහ ආර්ථික ස්ථානයේ සිටින බවට සහතික කළාද? සහතික කළා නම්, ප්‍රකාශකයාගේ සම්පූර්ණ නම, ස්ථානය, වෘත්තිය හා සිංග්ගි ස්ථානය සහ ආර්ථික ස්ථානයේ සිටින බවට සහතික කළාද? Declarant's full name, rank, profession and residence and in what capacity he gives information.		

அடிக்கடி தனது தந்தை தலைவரின் கீழ்

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

Parent's signature in the case of illegitimate child if the father's particulars are to be entered in the register

பெற்றோர் பெயர் (To be filled only in case of illegitimate birth)

தந்தை
தாய்
தாய்

Only for unmarried parents

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

20 - - - - - மீது - - - - - மீது - - - - -

பெற்றோருக்கு தனது தந்தை தலைவரின் கீழ்


20 - - - - - மீது - - - - - மீது - - - - -

I do hereby declare the above to be a true and correct statement.

Witness my hand at: - - - - - this - - - - - day of - - - - - 20 - - - - -

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

Applicant parent



சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

To be initialled and dated by declarant.

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

Subscribed in the presence of -

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

The signature should be attested by the Honorary Consul or Notary Public in case the application is sent by post

1. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

2. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

3. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

4. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

5. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

6. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

7. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

8. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

9. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

10. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

11. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

12. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

13. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

14. சொற்பெயர் பெற்றிருப்பதால் தனது தந்தை தலைவரின் கீழ்

දරුවාගේ පියාගේ/මවගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රකාශය

..... (නිකුත් කළ දිනය) දින දී (නිකුත් කළ ස්ථානය)
නිකුත් කරන ලද අංක : දරන විදේශ ගමන් බලපත්‍රය හිමි
..... (පියාගේ/ මවගේ නම) වන මම
.....(දරුවාගේ උපන් දිනය) දිනට ශ්‍රී ලංකාවේ හැර වෙනත් කිසිදු රටක පුරවැසියකු නොවන බව / ද්විත්ව
පුරවැසියකු බව* අවංක ලෙසත් සත්‍ය ලෙසත් මින් ප්‍රකාශ කරමි.

දිනය :

ප්‍රකාශකගේ අත්සන
(පියා/මව)

* අදාළ නොවන වචන කපා හරින්න.

වර්ෂ 20..... ක් වූ මස වන දින මා ඉදිරිපිටදී ප්‍රකාශ කරන/ දිවුරුම් දෙන ලදී.

සහතික කරන අයගේ අත්සන සහ නිල මුද්‍රාව

குழந்தையின் தந்தை / தாயின் குடியுரிமை பற்றிய கூற்று

..... අයුරු තිසති (විනිශ්‍යොකිකප්පට්ට තිසති) இல் (விநியோகிக்கப்பட்ட இடம்) விநியோகிக்கப்பட்ட இலக்க வெளிநாட்டு கடவுச்சீட்டு உரிமையாளர் (தந்தையின் / தாயின் பெயர்) ஆகிய நான் (குழந்தையின் பிறந்த திகதி) அன்று இலங்கை தவிர்ந்த வேறு ஏதேனும் நாட்டின் குடியுரிமை பெற்றவர் அல்லவென / இரட்டை குடியுரிமை* பெற்றவர் * என நேர்மையாகவும் உண்மையாகவும் இத்தால் வெளிப்படுத்துகிறேன்.

තිசதி:

வெளிப்படுத்துபவரின் கையொப்பம்
(தந்தை / தாய்)

* பொருத்தமற்ற சொற்களை வெட்டிவிடவும்.

20.....ஆம் வருடம் மாதம்ஆந் திகதி எனது
முன்னிலையில் கையொப்பமிடப்பட்டு பிரகடனம் / உறுதி செய்யப்பட்டது.

சான்றுப்படுத்துபவரின் கையொப்பமும்
பதவி முத்திரையும்

DECLARATION OF CITIZENSHIP OF CHILD'S FATHER/ MOTHER

I, (name of the father/ mother) of

..... Overseas Address (Address) bearing a Sri Lankan passport
No. issued at Colombo (Place issued) on (date issued) do hereby
solemnly and sincerely declare and affirm that I was a citizen of Sri Lanka and was not a citizen of any other country than the Sri Lanka/ a
dual citizen* on (Child's date of birth)

Date: The signature should be attested by the Honorary Consul or Notary. Applicant parent
Public in case the application is sent by post Signature of Declarant (father/ mother)

* Delete irrelevant words.

Sworn/ Affirmed and signed this day of 20.....

BEFORE ME.

Embassy use only
Signature of the Attester and Official Seal

Statutory Declaration

I(name of parent) of
.....(address in the country
of residence) bearing Sri Lankan Passport No: issued at
..... (place of issue) on (date of issue) do
hereby solemn and truthfully declare and affirm that I was a citizen of Sri Lanka on
..... the date of birth of my son/daughter
.....(name of child) and was NOT on this date a citizen of any
other country.

Please sign here

.....
Signature of Applicant
(Mother/Father)

The signature should be attested by the
Honorary Consul or Notary Public in
case the application is sent by post

.....
Date

.....
Signature of Officer Certifying
Embassy of Sri Lanka, Stockholm

**AFFIDAVIT RELATING TO PATERNITY/ MATERNITY AND
DECLARATION OF CITIZENSHIP
(Required to submit by the unmarried parents)**

Iholder of Sri Lankan Passport bearing
No: issued aton presently residing at
.....do hereby sincerely, solemnly and truly , affirm and declare as follows:

- 1) I am the above named declarant.
- 2) I admit the paternity/ maternity of the child
born on.....at
and registered under the birth registration certificate No:.....
who was born to Miss/ Mr.....
prior to the registration of our marriage.
- 3) I have legitimated the birth of my child above named by my subsequent marriage to
the mother/father of the child which was registered at the Registrar of Marriages
Office at.....on.....under Registration
No:.....
- 4) I also declare that I was a citizen of Sri Lanka as atthe date
of birth of my child and continues to be a citizen of Sri Lanka.

.....
Signature of Declarant /Affirmer

The signature should be attested by the
Honorary Consul or Notary Public in
case the application is sent by post

Before me

.....
Solicitor/
Justice of Peace/
Commissioner of Oaths

Registration of Birth After 03 months of Child Birth

(Address)

Overseas Address

.....

.....

.....

.....(Date)

H.E. the Ambassador,
Embassy of Sri Lanka, Stockholm.

Dear Sir/Madam,

Reasons for Non-Registration of birth of child born outside Sri Lanka within three (03) months of childbirth

I/We, the parents of Mast./Miss.(Name of Child)
born in (Country of Birth) on (Date of Birth)
hereby declare that I/We did not register the birth of my/our above named son/daughter within
three (03) months of his/her birth due to the following reason/s.

Please mention the reason for the delay here

Therefore, I/We shall be pleased if you could register the above birth now and issue a birth certificate.

Thanking you,

Your's faithfully,

Please sign here

..... (Signature)

..... (Name)

..... (Passport no.)

(Mother)

Please sign here

..... (Signature)

..... (Name)

..... (Passport no.)

(Father)

The signature should be attested by Honorary Consul
or Notary Public if the application is sent by post